



දිග මැනීම - I

3



මිටරයට වඩා අඩු දිගක් මැනීමට සෙන්ටීමිටරය යොදා ගනිමු.



සෙන්ටීමිටරය සඳහා වන සම්මත සිංකෝතය cm වේ.

1 දිග කොපමණ දුයි සිතමු. සිතු දිග නිවැරදි දුයි මැන බලමු.



මනිනු ලබන දිග	සිතු දිග (ආසන්න සෙන්ටීමිටරයට)	සැබැ දිග (ආසන්න සෙන්ටීමිටරයට)
ගණීතය පෙළපොත් දිග
පැන්සලේ දිග
ගුරු මේසයේ පළල
.....
.....

දිග මැනීම - 1

3

2

ගුරු මේසය මත ද්‍රව්‍ය කිහිපයක් තබා ඇති ආකාරය රැඳයේ දක්වේ. ද්‍රව්‍ය අතර දුර තිත් ඉටු දිගේ කෝදුව තබා සෙන්ටීම්ටරවලින් මැන ලියන්න.



මීටරයට සෙන්ටීම්ටර 100කි.

$$1 \text{ m} = 100 \text{ cm}$$

3 සෙන්ටීමේටරවලින් ලියන්න.

උදාහරණය :- $3 \text{ m} = \underline{\underline{300 \text{ cm}}}$

- | | |
|---------------------------------------|--|
| (1) $3 \text{ m} = \dots \dots \dots$ | (4) $10 \text{ m} = \dots \dots \dots$ |
| (2) $5 \text{ m} = \dots \dots \dots$ | (5) $15 \text{ m} = \dots \dots \dots$ |
| (3) $7 \text{ m} = \dots \dots \dots$ | (6) $17 \text{ m} = \dots \dots \dots$ |

4 මේටරවලින් ලියන්න.

උදාහරණය :- $500 \text{ cm} = \underline{\underline{5 \text{ m}}}$



- | | |
|--|---|
| (1) $300 \text{ cm} = \dots \dots \dots$ | (4) $1000 \text{ cm} = \dots \dots \dots$ |
| (2) $600 \text{ cm} = \dots \dots \dots$ | (5) $1200 \text{ cm} = \dots \dots \dots$ |
| (3) $800 \text{ cm} = \dots \dots \dots$ | (6) $1600 \text{ cm} = \dots \dots \dots$ |

5 වගුවේ හිස්තැන් පුරවන්න.

මේටර (m)	සෙන්ටීමේටර (cm)
1 m
.....	500 cm
9 m
.....	1100 cm
13 m
.....	1800 cm

6

පාසලේ ඇති ස්ථාන/ද්‍රව්‍ය කිහිපයක් තෝරා ගෙන ඒවායේ දිග මීටරවලින් හා සෙන්ටීමීටරවලින් මැන වගුව පුරවන්න.

මනිනු ලබන දිග	මීටර හා සෙන්ටීමීටර	සෙන්ටීමීටර
(1) ගුරු මේසයේ දිග	1 m 22 cm	122 cm
(2) පාසල් ගොඩනැගිල්ලේ පලළ		
(3) ගුරු මේසයේ උස		
(4)		
(5)		
(6)		

7

සෙන්ටීමීටරවලින් ලියන්න.

එදාහරණය :- $3 \text{ m } 20 \text{ cm} = \underline{\underline{320 \text{ cm}}}$

(1) $1 \text{ m } 60 \text{ cm} = \dots \dots \dots$

(4) $8 \text{ m } 7 \text{ cm} = \dots \dots \dots$

(2) $4 \text{ m } 75 \text{ cm} = \dots \dots \dots$

(5) $9 \text{ m } 50 \text{ cm} = \dots \dots \dots$

(3) $5 \text{ m } 50 \text{ cm} = \dots \dots \dots$

(6) $12 \text{ m } 5 \text{ cm} = \dots \dots \dots$

8

මීටර හා සෙන්ටීමීටරවලින් ලියන්න.

එදාහරණය :- $370 \text{ cm} = \underline{\underline{3 \text{ m } 70 \text{ cm}}}$

(1) $450 \text{ cm} = \dots \dots \dots$

(4) $625 \text{ cm} = \dots \dots \dots$

(2) $308 \text{ cm} = \dots \dots \dots$

(5) $1070 \text{ cm} = \dots \dots \dots$

(3) $270 \text{ cm} = \dots \dots \dots$

(6) $775 \text{ cm} = \dots \dots \dots$